

රුහුණ විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර ශිෂ්‍යයින් වෙත නේවාසිකාගාර පහසුකම් ලබා දීම සඳහා වන නිර්ණායක

1. පවතින සියළුම ශිෂ්‍ය නේවාසිකාගාර සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදීමේදී පළමු වසර සහ අවසන් වසර සිසුන්ට ප්‍රමුඛතාවය ලබාදෙනු අතර සම්පූර්ණ නේවාසිකාගාර පහසුකම් වලින් 80% ක ප්‍රතිශතයක් මෙම වසර දෙකෙහි සිසුන් සඳහා වෙන් කරනු ලබයි.
2. සාමාන්‍ය උපාධි හදාරනු ලබන සිසුන්ගේ දෙවන වසර හා විශේෂවේදී උපාධි හදාරනු ලබන සිසුන්ගේ දෙවන හා තුන්වන වසර සඳහා විශේෂ හේතූන් මත (ආර්ථික අපහසුතා, මව පියා ජීවතුන් අතර නොසිටීම, රෝගී තත්ත්වයන්) සහ ක්‍රීඩා පදනමින් හා වෙනත් විශේෂ කරුණු මත (පීඨ ශිෂ්‍ය සංගම්වල ප්‍රධාන තනතුරු 5 වන සභාපති, උප සභාපති, ලේකම්, සංස්කාරක, කනිෂ්ඨ භාණ්ඩාගාරික යන තනතුරු දරන සිසුවකු වීම.) නේවාසිකාගාර හිමිවිය යුතු යයි කමිටුව මගින් තීරණය කරනු ලබන සිසුන් වෙත ලබාදීම සඳහා නේවාසිකාගාර පහසුකම් වලින් 20% ක ප්‍රතිශතයක් වෙන් කරනු ලබයි.

මෙම සිසුන් පෙර වසර වල අධ්‍යයන කටයුතු සතුටුදායක ලෙස නිමකර තිබිය යුතු අතර විනය විරෝධී කටයුතු වලට සම්බන්ධව දඬුවම් හෝ අවවාද ලැබී නොතිබිය යුතුය.

3. එක් එක් අධ්‍යයන වර්ෂය සඳහා එක් එක් පීඨයෙහි අධ්‍යයන වර්ෂයෙහි ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් එම වර්ෂය තුළදී එක් එක් පීඨයෙහි අධ්‍යයන වර්ෂයන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු ලබන සිසුන් සංඛ්‍යාව තීරණය කළ යුතු අතර මේ සඳහා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශකගේ නිර්දේශකගේ නිර්දේශය සහ නියෝජ්‍ය උපකුලපතිතුමාගේ අනුමැතිය ලබාගත යුතුය.
4. සෑම අධ්‍යයන වර්ෂයකම අධ්‍යයන කටයුතු ආරම්භ වීමට අවම වශයෙන් මසකට පෙර නේවාසිකාගාර පහසුකම් සැපයීම සඳහා දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කිරීම මගින් අයදුම්පත් කැඳවිය යුතු අතර ප්‍රථම වසර සඳහා ප්‍රවේශ ලියාපදිංචිය සමගම අයදුම්පත් කැඳවීම සිදු කළ යුතුය.
5. නේවාසිකාගාර පහසුකම් ලබාදීම සුදුසුකම් ලැබූ ශිෂ්‍ය නාමලේඛන පිළිබඳ අදාළ අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට අවම වශයෙන් සතියකට පෙර දැන්වීම් පුවරුවල ප්‍රදර්ශනය කළ යුතුය.
6. පහත දක්වා ඇති ලකුණු දීමේ ක්‍රමයකට යටත්ව 2022 වර්ෂයේ සිට ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් ලබාදීම සඳහා තේරීම සිදුකළ යුතුය.

කරුණ	වෙන්කරනු ලබන ලකුණු ප්‍රතිශතය
ආර්ථික හේතු සඳහා	50%
දුර ප්‍රමාණය පදනම්ව	30%
දෙමාපියන් සම්බන්ධ විශේෂ තත්ත්වයන් සඳහා	10%
සහෝදර සහෝදරියන් සම්බන්ධව විශේෂ තත්ත්වයන් සඳහා	10%

6.1. ආර්ථික මට්ටම් පදනම්ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

වාර්ෂික ආදායම (රුපියල්)	ලකුණු ප්‍රමාණය
60,000 ට අඩු (සමාදේශිත)	50
60,001 - 100,000	40
100,001 - 200,000	30
200,001 - 400,000	20
400,001 - 600,000	15
600,001 - 800,000	10

❖ ආදායම සැලකීමේදී දළ වැටුප ගනු ලැබේ.

6.2. දුර මට්ටම් පදනම්ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

දුර ප්‍රමාණය (km)	වෙන් කරන ලද උපරිම ලකුණු
80km හෝ ඊට වැඩි	30
79km - 50km	25
49km හෝ ඊට අඩු	20

6.3. දෙමාපියන් සම්බන්ධ විශේෂ කරුණු පදනම්ව ලකුණු ලබාදීම පහත පරිදි සිදුකළ යුතුය.

කාණ්ඩය	වෙන් කරන ලද උපරිම ලකුණු
දෙමව්පියන් දෙදෙනාම ජීවත්ව ඇතර නැති	10
මව හෝ පියා ජීවත්ව ඇතර නැති	08
මව හෝ පියා රැකියාවක කළ නොහැකි ආබාධිත/රෝගී තත්වයෙන් පසුවීම	08

6.4. සහෝදර සහෝදරියන් සම්බන්ධ විශේෂ කරුණු පදනම්ව ලකුණු ලබා දීම.

කාණ්ඩය	වෙන් කරන ලද උපරිම ලකුණු
විශ්වවිද්‍යාල/උසස් අධ්‍යාපන ආයතනයන්හි ඉගෙනුම ලබන සහෝදර සහෝදරියන් සඳහා	එක් අයෙක් සඳහා ලකුණු 5 බැගින් උපරිම ලකුණු 10
පාසල් යන සහෝදර සහෝදරියන් සඳහා	එක් අයෙක් සඳහා ලකුණු 3.5 බැගින් උපරිම ලකුණු 07
ආබාධිත හෝ විශේෂ අසනීප තිබෙන සහෝදර සහෝදරියන් සිටීම	05

දෙවන සහ තෙවන වසර (විශේෂවේදී) ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා

කරුණ	වෙන් කරන ලද උපරිම ලකුණු
ආර්ථික හේතු සඳහා	50
දුර ප්‍රමාණය පදනම්ව	20
අධ්‍යයන ක්‍රියාකාරකම් සඳහා	10
විශේෂ හේතු සඳහා	10
ක්‍රීඩා කටයුතු සඳහා	5
පීඨ ශිෂ්‍ය සංගම් ප්‍රධාන තනතුරු සඳහා	5